

රුහුණ විශ්වවිද්‍යාලය
2018/2019 අධ්‍යායන වර්ෂය
ගාස්තුවේදී (සමානාශ/විශේෂ) උපාධි 2000 ස්ථලය
දෙවන සමාසික පරික්ෂණය 2020 මාර්තු - අගෝස්තු

15)

GEO 22623 - ගුගේලිය තොරතුරු පද්ධති

ප්‍රශ්න පහකට (05) පමණක් පිළිතුරු සපයන්න.

කාලය : පැය 03 පි

1. ගුගේලිය තොරතුරු පද්ධති (GIS) විෂයය බහුවිධ විෂයයක් ලෙස (Multi-Disciplinary Subject) ජනප්‍රිය වීමට බලපා ඇති හේතු හතරක් (04) පැහැදිලි කරන්න.
(ලකුණු $3 \times 4 = 12$)

2. ගුගේලිය තොරතුරු පද්ධති (GIS) වායාපනියක් ගොඩනැගීමේදී බලපාන වැදගත් පියවර සුදුසු උදාහරණ සහිතව පැහැදිලි කරන්න.
(ලකුණු 12)

3. QGIS හෝ ArcGIS පද්ධතිවලට අදාළව ඇති පහත අංශ කෙටියෙන් පැහැදිලි කරන්න.

- Arc Map
- Processing Toolbox
- Toggle Editing
- Arc Toolbox
- ESRI
- Madeira

(ලකුණු $2 \times 6 = 12$)

4.

- බඳ දීන්නා GIS තාක්ෂණික ක්‍රම (GIS Techniques) නම් කරන්න.
(ලකුණු $0.5 \times 12 = 06$)
- GIS තාක්ෂණික ක්‍රම අතරින් Geoprocessing වර්ගයේ තාක්ෂණික ක්‍රම තුනක් (03) සුදුසු රුප සටහන් මෙහින් පැහැදිලි කරන්න.
(ලකුණු $2 \times 3 = 06$)

5. ගුගාලිය තොරතුරු පද්ධතියකට අදාළ පහත සඳහන් සම්බන්ධතාවයන් විස්තර කරන්න.

- හු අවකාශීය දීන්ත පද්ධතිය(Geo-Spatial Database)
- තීරු (Rows) සහ පේලි (Columns)

(ලකුණු $6 \times 2 = 12$)

6. පහත අනු මාත්‍රකා කෙටියෙන් විස්තර කරන්න.

- i. Pixel
 - ii. Plugins
 - iii. TIN / DEM
 - iv. GCP
 - v. .shp
 - vi. dbase

$$(\text{സെക്കുല്യ} \quad 2 \times 6 = 12)$$

7.

1. දත්ත කළමනාකරණ පද්ධතියක් යනු කුමක් ද?

(ලකුණු 02)

- ii. දත්ත කළමනාකරණ පද්ධතියක අන්තර්ගතවන සංවරක කවරේද?

(කේතු 02)

- iii. දෙදිකී දත්ත (Vector Data) සහ සිවිරස් දත්ත (Raster Data) යන්න නියුත දක්වමින් පැහැදිලි කරන්න.

(කේතු 04)

- iv. දත්ත කලමණාකරන පද්ධතියක පවත්නා වාසි හා අවාසි කටයුතු දැයු
පැහැදිලි කරන්න.

(කොටු 04)

@@ @ @ @ @ @ @ @ @ @